



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 1764/5 - 2012 ජුනි මස 27 වැනි බදාදා - 2012.06.27

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය

රජයේ නිවේදන

1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත

14 වැනි වගන්තිය යටතේ නියෝග

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුසුදීන් වන මම, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයාගේ ද එකඟත්වය ඇතිව, 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14(1) වගන්තිය මගින් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව 2012 ජුනි මස 28 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙකී පහත උපලේඛනයේ II වැනි හා III වැනි තීරුවේ නිශ්චිතව දක්වා ඇති ආනයන භාණ්ඩ මත IV තීරුවෙහි දක්වා ඇති අනුප්‍රමාණ පරිදි සෙස් බද්දක් නියම කොට අයකර ගත යුතු බව මෙම නියෝගය මගින් ප්‍රකාශයට පත් කරමි. ඒ අනුව, 2012 ජුනි මස 28 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි, 2011.11.21 වැනි දිනැති අංක 1733/6 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයෙහි උපලේඛනයේ I වැනි තීරුවෙහි සංයෝජන වර්ගීකරණ ශීර්ෂ 0710.80.10, 0712.20, 0712.90.10 0712.90.90, 0805.20.10, 11.01, 1901.90.10, 1901.90.90 සහ 72.04 යටතේ නිශ්චිතව සඳහන් කර ඇති භාණ්ඩවලට අනුරූපව, එකී උපලේඛනයේ IV තීරුවෙහි සඳහන් සෙස් බද්ද අවලංගු කරනු ලබන බව ප්‍රකාශ කරමි.

රිෂාඩ් බදුසුදීන්,
කර්මාන්ත හා වාණිජ අමාත්‍ය.

2012 ජුනි මස 27 වැනි දින,
කොළඹ,
කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශයේ දී ය.

උපලේඛනය

සං. ව. ශීර්ෂය <i>I</i>	සංයෝජන වර්ගීකරණ සංකේතය <i>II</i>		විස්තරය <i>III</i>	සෙස් බදු ප්‍රමාණය <i>IV</i>
07.10			හිමායිත ඵලවළු (නොපිසූ හෝ වාෂ්පයෙන් හෝ වතුරෙන් තැම්බීමෙන් පිසූ)	
	0710.80	-	අනෙකුත් ඵලවළු :	

සං. ව. ශීර්ෂය <i>I</i>	සංයෝජිත වර්ගීකරණ සංකේතය <i>II</i>		විස්තරය <i>III</i>	සෙස් බදු ප්‍රමාණය <i>IV</i>
	0710.80.10	---	නොපිසු	කි. ග්‍රෑමයට රු. 600/-
07.12			සම්පූර්ණයෙන් කැපූ, පෙති ගැසූ, කැබලි කළ හෝ කුඩු කළ, එහෙත් වෙනත් ලෙසකින් සකස් නොකළ වියළි එළවළු වර්ග	
	0712.20	-	ලෑනු	කි. ග්‍රෑමයට රු. 600/-
	0712.90	-	අනෙකුත් එළවළු ; මිශ්‍ර එළවළු :	
	0712.90.10	---	සුදු ලෑනු	කි. ග්‍රෑමයට රු. 600/-
	0712.90.90	---	අනෙකුත්	කි. ග්‍රෑමයට රු. 600/-
08.05			අළුත් හෝ වියළි පැඟිරි වර්ගයේ පළතුරු :	
	0805.20	-	ජමනාරං (සම්පූර්ණයෙන්) ජපන් දොඩම් හා නස්නාරං (ටැන්ගරින්) ඇතුළුව ; ක්ලෙමන්ටයින් විල්කින්ස් සහ එවැනි පැඟිරි වර්ගයේ බද්ධ කළ ඒවා :	
	0805.20.10	---	අළුත්	කි. ග්‍රෑමයට රු. 30/-
11.01	1101.00		තිරිඟු හෝ මෙස්ලින් පිටි	
	1101.00.10	---	තිරිඟු වලින්	කි. ග්‍රෑමයට රු. 20/-
19.01			මෝල්ටි සාරක ; අන් තැනක නිශ්චිතව සඳහන්ව හෝ ඇතුළත්ව නොමැති, කොකෝවා අඩංගු නොවන හෝ සම්පූර්ණයෙන්ම මේදය ඉවත් කළ පදනමක් මත, ගණනය කළ බරින් 40% අඩුවෙන් කොකෝවා අඩංගු පිටි, පොතු හරින ලද ධාන්‍ය, ඇඹරූ ධාන්‍ය, පිෂ්ඨධාතු හෝ මෝල්ටි සාරක වල ආහාර සකස් කිරීම්, අන් තැනක නිශ්චිතව සඳහන්ව හෝ ඇතුළත්ව නොමැති, කොකෝවා අඩංගු නොවන හෝ සම්පූර්ණයෙන්ම මේදය ඉවත් කළ පදනමක් මත ගණනය කළ බරින් 5% අඩුවෙන් කොකෝවා අඩංගු ශීර්ෂ 04.01 සිට 04.04 දක්වා ඇති ද්‍රව්‍ය වලින් සෑදූ ආහාර සකස් කිරීම්	
	1901.90	-	අනෙකුත් :	
	1901.90.10	---	බීම වර්ග සැකසීමේදී භාවිතා කරන මෝල්ටි සාරක පදනම්ව සිදු කෙරෙන පිළියෙල කිරීම (ශීර්ෂ 04.01 සිට 04.04 දක්වා වන ද්‍රව්‍ය අඩංගු නොවන) සිල්ලර ඇසුරුම් හෝ තොග	15%
		---	අනෙකුත් :	
	1901.90.91	----	ඉරිඟු පාදක කොටගත් නිෂ්පාදන	15%

සං. ව. ශ්‍රේණිය <i>I</i>	සංයෝජිත වර්ගීකරණ සංකේතය <i>II</i>		විස්තරය <i>III</i>	සෙස් බදු ප්‍රමාණය <i>IV</i>
	1901.90.92	----	සෝයා බෝංචි පාදක කොටගත් නිෂ්පාදන	15%
	1901.90.93	----	මුං ඇට පාදක කොටගත් නිෂ්පාදන	15%
	1901.90.99	----	අනෙකුත්	5%
72.04			යකඩමය ඉවත ලද දෑ සහ සුන්බුන් : වානේ හෝ යකඩවල නැවත උණු කිරීමට ගන්නා සුන්බුන් ලෝහ කුට්ටි	
	7204.10	-	වාත්තු කළ යකඩවල ඉවතලන දෑ සහ සුන්බුන් :	කි. ග්‍රෑම්යට රු. 10/-
		-	වානේ මිශ්‍ර ලෝහ වල ඉවත ලද දෑ සහ සුන්බුන් :	
	7204.21	--	මළ නොබැඳෙන වානේ වල	කි. ග්‍රෑම්යට රු. 10/-
	7204.29	--	අනෙකුත්	කි. ග්‍රෑම්යට රු. 10/-
	7204.30	-	ටින් ගෑ යකඩ හෝ වානේ වල ඉවතලන දෑ සහ සුන්බුන්	කි. ග්‍රෑම්යට රු. 10/-
		-	අනෙකුත් ඉවතලන දෑ සහ සුන්බුන්	
	7204.41	--	මිටි බැඳි හෝ එසේ නොබැඳි, සුරුණේඩු යතුරොඩු, පතරු, ඇඹරුම් කප්පි, ලී කුඩු, පිරවුම්, අනුකොන් සහ පොඩි කළ ලෑලි	කි. ග්‍රෑම්යට රු. 10/-
	7204.49	--	අනෙකුත්	කි. ග්‍රෑම්යට රු. 10/-
	7204.50	-	නැවත උණුකරන ලෝහ කුට්ටි සුන්බුන්	කි. ග්‍රෑම්යට රු. 10/-
72.13			යකඩ හෝ මිශ්‍ර ලෝහ නොවූ වානේ වලින් කළා වූ, අක්‍රමික ලෙස එතු දගර වලින් යුක්ත වූ, තාපයෙන් මැඩි දඬු සහ පොළු	
	7213.10	-	මැඩීමේ ක්‍රියාවලියේ දී නිකුත් වන්නා වූ, කඩතොලු, නාරටි, ඇලි හෝ අනෙකුත් විකලාංග වලින් යුක්ත වූ :	
	7213.10.10	---	පැතලි කළා වූ වෘත් සහ හැඩය වෙනස් කළ සෘජුකෝණාශ්‍ර	කි. ග්‍රෑම්යට රු. 15/-
	7213.10.90	---	අනෙකුත්	කි. ග්‍රෑම්යට රු. 15/-
	7213.20	--	නිදහස්ව කැපෙන වානේ වලින් නිම කළ අනෙකුත්	කි. ග්‍රෑම්යට රු. 15/-
			අනෙකුත්	
	7213.91	--	විශ්කම්භය මිලි මීටර් 14ට අඩු වෘත්තාකාර හරස්කඩකින් යුක්ත වූ	කි. ග්‍රෑම්යට රු. 15/-
	7213.99	--	අනෙකුත්	කි. ග්‍රෑම්යට රු. 15/-
72.14			ගිනියම් කොට තැලීම, තාපයෙන් මැඩීම, තාපයෙන් ඇදීම, හෝ තෙරපීම කළා වූ, මැඩීමෙන් පසුව ඇඹරු ඒවා ද ඇතුළු වන නමුත් ඊට වැඩියෙන් සකස් නොකළා වූ, යකඩ හෝ මිශ්‍ර ලෝහ නොවන වානේ වලින් කළා වූ අනෙකුත් දඬු සහ පොළු	
	7214.10	-	ගිනියම් කොට තැලූ :	
	7214.10.10	---	පැතලි කළ වෘත් සහ හැඩය වෙනස් කළ සෘජුකෝණාශ්‍ර	කි. ග්‍රෑම්යට රු. 15/-
	7214.10.90	---	අනෙකුත්	කි. ග්‍රෑම්යට රු. 15/-

සං. ව. ශ්‍රීර්ෂය <i>I</i>	සංයෝජිත වර්ගීකරණ සංකේතය <i>II</i>		විස්තරය <i>III</i>	සෙස් බදු ප්‍රමාණය <i>IV</i>
	7214.20	-	මැඩීමේ ක්‍රියාවලියේ දී නිකුත් වන කඩතොළ, නාරටි, ඇලි හෝ අනෙකුත් විකලාංග අඩංගු වූ හෝ මැඩීමට පසුව ඇඟරු :	
	7214.20.10	---	පැතලි කළ වෘත්ත සහ හැඩය වෙනස් කළ සෘජුකෝණාස්‍ර	කි. ග්‍රෑම්යට රු. 15/-
	7214.20.90	---	අනෙකුත්	කි. ග්‍රෑම්යට රු. 15/-
	7214.30	-	අනෙකුත්, නිදහස්ව කැපෙන වානේවලින් කළා වූ	කි. ග්‍රෑම්යට රු. 15/-
		-	අනෙකුත් :	
	7214.91	--	සෘජුකෝණාස්‍රාකාර (සමචතුරස්‍රාකාර හැර) හරස්කඩ සහිත :	
	7214.91.10	---	පළල මිලි මීටර් 30ට නොවැඩි සෘණකම මිලි මීටර් 6ට නොවැඩි බරින් 0.25%කට අඩුවෙන් කාබන් අඩංගු වූ පැතලි දඬු	කි. ග්‍රෑම්යට රු. 15/-
	7214.91.20	---	අනෙකුත් බරින් 0.25%කට අඩුවෙන් කාබන් අඩංගු වූ පැතලි දඬු හැර	කි. ග්‍රෑම්යට රු. 15/-
	7214.91.90	---	අනෙකුත්	කි. ග්‍රෑම්යට රු. 15/-
	7214.99	--	අනෙකුත්	කි. ග්‍රෑම්යට රු. 15/-
72.17			යකඩ හෝ මිශ්‍ර ලෝහ නොවන වානේ වලින් කළාවූ කම්බි	
	7217.20	-	සින්ක් ආස්තරණය කළා වූ හෝ ප්ලේට් කළා වූ	
	7217.20.20	---	හරස්කඩ හැඩය වෘත්තාකාර වූත් විශ්කම්භය මිලි මීටර් 1.6ක් හෝ ඊට වැඩි වන නමුත් මිලි මීටර් 4 නොඉක්මවන කම්බි	කි. ග්‍රෑම්යට රු. 15/-
	7217.20.90	---	අනෙකුත්	කි. ග්‍රෑම්යට රු. 15/-
73.06			යකඩ වලින් හෝ වානේ වලින් නිමකළ අනෙකුත් නළ, පයිප්ප සහ දඟර සහිත නොනිමි හැඩ කැලි (උදාහරණ වශයෙන්, විවෘත මුට්ටුව හෝ පැස්සුම් කළා වූ, පිරියම් කළා වූ හෝ ඒ සමාන ලෙස වැසු)	
	7306.30	-	යකඩ හෝ මිශ්‍ර ලෝහ නොවන වානේවලින් නිමකළ වෘත්තාකාර හරස්කඩකින් යුත්, පැස්සුම් කළාවූ, අනෙකුත්	20%
		--	වෘත්තාකාර නොවූ හරස් කඩකින් යුත් පැස්සුම් කළාවූ, අනෙකුත්	
	7306.61	--	සමචතුරස්‍ර හෝ සෘජුකෝණාස්‍රාකාර හරස්කඩකින් යුත් :	
	7306.61.90	---	අනෙකුත්	10%
	7306.69	--	වෘත්තාකාර නොවූ හරස්කඩකින් යුත්, අනෙකුත් :	
	7306.69.90	---	අනෙකුත්	10%
	7306.90	-	අනෙකුත්	
	7306.90.90	---	අනෙකුත්	10%

නිවැරදි කිරීමයි

1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත

14 වැනි වගන්තිය යටතේ නියෝගය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2012.06.13 වැනි දින 1762/29 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ I කොටස : I වැනි ඡේදය - සාමාන්‍ය යටතේ පලවූ පළමු ඡේදය,

"කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය විෂාඩ් බද්දුදීන් වන මම, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයාගේ ද එකඟත්වය ඇතිව 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14(1) වගන්තිය මගින් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, 2011.11.21 දිනැති අංක 1733/5 දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශිත උපලේඛනයේ, II වන හා III වන තීරුවල නිශ්චිතව දක්වා ඇති භාණ්ඩ අපනයනය කිරීම මත, අයකළ යුතු සෙස් බද්ද එයට අනුකූල IV වැනි තීරුවේ දක්වා ඇති ප්‍රමාණ සහ ඒකක අනුව 2012 ජුනි මස 15 දින සිට ක්‍රියාත්මක වන පරිදි සෙස් බද්දක් නියම කොට අයකර ගතයුතු බව විය යුතු බව මෙම නියෝගය මගින් ප්‍රකාශයට පත්කරමි."

යන්න පහත සඳහන් පරිදි නිවැරදි විය යුතු ය.

"කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය විෂාඩ් බද්දුදීන් වන මම, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයාගේ ද එකඟත්වය ඇතිව 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14(1) වගන්තිය මගින් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, 2011.11.21 දිනැති අංක 1733/5 දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශිත උපලේඛනයේ, II වන හා III වන තීරුවල නිශ්චිතව දක්වා ඇති භාණ්ඩ අපනයනය කිරීම මත, මේ සමඟ පල කරන පහත උපලේඛනයේ, II හා III තීරුවලට අනුරූපව IV වැනි තීරුවේ දක්වා ඇති ප්‍රමාණ සහ ඒකක අනුව 2012 ජුනි මස 15 දින සිට ක්‍රියාත්මක වන පරිදි සෙස් බද්දක් නියම කොට අයකර ගතයුතු බව මෙම නියෝගය මගින් ප්‍රකාශයට පත්කරමි."

විෂාඩ් බද්දුදීන්,
කර්මාන්ත හා වාණිජ අමාත්‍ය.

2012 ජුනි මස 13 වැනි දින,
කොළඹ,
කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශයේ දී ය.

06-1095